



ප්‍රසම්පාදන දැන්වීමයි

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

හිමිකම් නොපැ මලසිරුරු, ප්‍රසූතිකාගාරයෙන් සහ ශල්‍යාගාරයෙන් ඉවතලන අපද්‍රව්‍ය ආදිය
භූමිදානය කිරීම සඳහා මිල ගනන් කැඳවීම 2023/2024

Q 451/22

2023/2024 වර්ෂය සඳහා මෙම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හිමිකම් නොපැ මලසිරුරු, ප්‍රසූතිකාගාරයෙන් සහ ශල්‍යාගාරයෙන් ඉවතලන අපද්‍රව්‍ය ආදිය භූමිදානය කිරීම සඳහා එම කාර්ය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් මිලගනන් කැඳවනු ලැබේ.

ඒ සඳහා රුපියල් **2,500.00** ක ආපසු නොගෙවන මුදලක් හා රුපියල් **5,000.00** ක නැවත ගෙවන තැන්පතුවක් සඳහා රෝහල් අයකැම් වෙත මුදල් ගෙවා එම රිසිට්පත් සමග ලිඛිත ඉල්ලීමක් සැපයුම් අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් ආකෘති පත්‍ර හා කොන්දේසි මාලාව **06.12.2022** දින දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා සතියේ වැඩකරන දිනවලදී ලබාගත හැක. තොරාගත් කොන්ත්‍රාත්කරු එම කාර්ය කිරීමට අපොහොසත් වුවහොත් ඉහත සඳහන් රුපියල් **5,000.00** නැවත ආපසු ගෙවනු නොලැබේ.

මිල ගනන් ඉදිරිපත් කරන්නන් විසින් එසේ ලබාගත් ආකෘති පත්‍ර සම්පූර්ණ කර මුද්‍රාව තැබූ කවරයක බහා ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට එවීමට හෝ එම ලිපිනයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලීමට හෝ පුළුවන. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය **08.12.2022** පෙරවරු 10.00 වේ. කවරයේ වම්පස උඩ කෙලවරේ “හිමිකම් නොපැ මලසිරුරු, ප්‍රසූතිකාගාරයෙන් සහ ශල්‍යාගාරයෙන් ඉවතලන අපද්‍රව්‍ය ආදිය භූමිදානය කිරීම සඳහා මිල ගනන් කැඳවීම 2023/2024” යනුවෙන් සඳහන් කල යුතුය.

08.12.2022 දින පෙරවරු **10.00** ට ලැබී ඇති සියළුම මිල ගනන් විවෘත කරන අතර අයදුම්කරුවන්ට මෙකී අවස්ථාවට පැමිණීමට අවකාශ ලැබේ.

සභාපති -ප්‍රසම්පාදන කමිටුව
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල
තලපත්පිටිය
නුගේගොඩ.

